



ෆේයර්ෆර්ස්ට් ඉන්ෂුරන්ස් ලිමිටඩ්
(සමාගම් අංකය: PB5180)
ඇක්සස් ටවර්ස් II (14 වන මහල),
නො. 278/4, යුනියන් පෙදෙස, කොළඹ 02,
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 11 2428428 | ෆැක්ස්: +94 11 2438438
විද්‍යුත් තැපෑල (Email): info@fairfirst.lk |
වෙබ් අඩවිය: www.fairfirst.lk

රක්ෂණ නිෂ්පාදන තොරතුරු ලේඛනය (IPID)

වාණිජ වාහන රක්ෂණ ඔප්පුව (Commercial Vehicle Insurance Policy)

මෙම ලේඛනය මගින් ඔබගේ රක්ෂණ ඔප්පුව පිළිබඳ කෙටි සාරාංශයක් සපයයි. සම්පූර්ණ විස්තර සඳහා, කරුණාකර සම්පූර්ණ රක්ෂණ ඔප්පු ලේඛනය (Policy Document) සහ උපලේඛනය (Schedule) පරිශීලනය කරන්න. කිසියම් නොගැලපීමක් හෝ පරස්පරතාවක් ඇති වුවහොත්, රක්ෂණ ඔප්පු ලේඛනයේ (Policy Document) සඳහන් කරුණු බලාත්මක වේ.

1. කුමන ආකාරයේ රක්ෂණයක්ද?

වාණිජ වාහන රක්ෂණ ඔප්පුව සැලසුම් කර ඇත්තේ ඔබේ ව්‍යාපාරය හෝ රැකියාව සඳහා භාවිත කරන වාහන වෙනුවෙන් මූල්‍ය ආරක්ෂාවක් ලබා දීමටය. එමගින් ඔබේ වාහනයට සිදුවන හානි සහ තෙවන පාර්ශවයන් සඳහා වන ඔබේ නීතිමය වගකීම් ආවරණය කරයි. මෙම ලේඛනය මගින් ප්‍රධාන වශයෙන් පූර්ණ (Comprehensive) ආවරණය පිළිබඳ විස්තර කෙරේ.

2. ප්‍රධාන ප්‍රතිලාභ (පූර්ණ ආවරණය යටතේ ආවරණය වන දෑ)

ඔබේ රක්ෂණ ඔප්පුව මගින් ඔබට සහ ඔබේ ව්‍යාපාරය ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ ආරක්ෂා කරයි. ඔබේ නිශ්චිත ආවරණ මට්ටම (උදා: පූර්ණ/Comprehensive, තෙවන පාර්ශවීය/Third Party) ඔබේ රක්ෂණ උපලේඛනයේ (Policy Schedule) දක්වා ඇත.

(i). ඔබේ වාහනයට සිදුවන අලාභ හානි (1 කොටස)

පහත සඳහන් හේතූන් නිසා ඔබේ වාණිජ වාහනයට සහ එහි උපාංගවලට සිදුවන අලාභ හෝ හානි අපි ආවරණය කරන්නෙමු:

- අහඹු බාහිර හේතූන් (ගැටීමක් හෝ බලපෑමක්).
- ගිනි ගැනීම්, පිපිරීම් හෝ ස්වයංක්‍රීයව ගිනි ගැනීම්.
- සොරකම් කිරීම්, ගෙවල් බිඳීම් හෝ මුළු වාහනයම සොරකම් කිරීම.
- වෙනනාන්විතව කරනු ලබන ක්‍රියා.
- අතිරේක ප්‍රතිලාභ ඇතුළත් වේ (පෞද්ගලික ද්විත්ව කාර්ය වාහන සඳහා පමණි):** ඔබේ වාහනය ආසන්නතම අනුමත අලුත්වැඩියා කරන්නා වෙත ඇදගෙන යාමේ සාධාරණ පිරිවැය සඳහාද අපි ගෙවන්නෙමු. (රු. 20,000/- දක්වා හෝ රක්ෂණ උපලේඛනයේ සඳහන් පරිදි).

(ii). තෙවන පාර්ශවයන් සඳහා වන ඔබේ නීතිමය වගකීම (ii කොටස)

පහත සඳහන් කරුණු සඳහා ඔබ නීතියෙන් ගෙවීමට බැඳී සිටින වන්දි අපි ආවරණය කරන්නෙමු:

- යම් තෙවන පාර්ශවයකගේ මරණය හෝ ශාරීරික තුවාල: මේ සඳහා වන ආවරණය සීමාරහිත (Unlimited) වේ.
- තෙවන පාර්ශවීය දේපළවලට සිදුවන හානි: එක් සිදුවීමකට රු. 15,000 දක්වා (හෝ ඔබේ උපලේඛනයේ ඊට වඩා වැඩි මුදලක් සඳහන් කර ඇත්නම් ඒ දක්වා) ආවරණය කෙරේ.

3. ප්‍රධාන බැහැර කිරීම් / ආවරණය නොවන දෑ (What is NOT Covered)

- කොටස් සොරකම් කිරීම: මුළු වාහනයම එකවර සොරකම් නොකළහොත්, අමතර කොටස් හෝ උපාංග සොරකම් කිරීම ආවරණය නොවේ.
- මගීන්ට සිදුවන තුවාල: වාහනය තුළ ගමන් කරන මගීන්ගේ තුවාල හෝ මරණය සාමාන්‍යයෙන් ආවරණය නොවේ.
- ක්‍රියාකාරී භාවිතයෙන් සිදුවන හානි ("Tool of Trade"): වාහනය මෙවලමක් ලෙස ක්‍රියාත්මක වන අතරතුර (උදා: ද්‍රව්‍ය ඔසවන ක්‍රේන් රථයක්, බඩු හලන ටිපර් රථයක්) සිදුවන හානි ආවරණය නොවේ.
- අධික බර පැටවීම නිසා සිදුවන හානි: වාහනයට දැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩි බරක් පැටවීම හෝ පටවා ඇති බරෙහි ස්වභාවය නිසා සිදුවන හානි ආවරණය නොවේ.
- සාමාන්‍ය ගෙවී යාම සහ දිරාපත්වීම්: වාහනය කාලයත් සමඟ පැරණි වීම, යාන්ත්‍රික හෝ විදුලි පද්ධතිවල සිදුවන බිඳවැටීම් නිසා සිදුවන හානි සඳහා වන්දි ගෙවනු නොලැබේ.
- මද්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම: රියදුරු මද්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිත කර සිටින අවස්ථාවක සිදුවන කිසිදු අනතුරක් හෝ අලාභයක් ආවරණය නොවේ.
- බලපත්‍ර රහිත රියදුරන්: අදාළ වාහන පන්තිය සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තෙකු විසින් වාහනය පදවනු ලබන අවස්ථාවක සිදුවන කිසිදු අලාභයක් ආවරණය නොවේ.
- කොන්දේසිවලින් බැහැරව භාවිත කිරීම: එකඟ වූ අරමුණට පරිබාහිරව වාහනය භාවිත කිරීම (උදාහරණයක් ලෙස: පෞද්ගලික භාවිතය සඳහා ගිවිසුම්ගත වී කුලී පදනම මත ධාවනය කිරීම, භාණ්ඩ ප්‍රවාහන ලොරියක් මගී ප්‍රවාහනය සඳහා භාවිත කිරීම ආදිය).

4. රක්ෂණ වාරික ගෙවීමේ ක්‍රමය

ඔබගේ රක්ෂණ වාරිකය සාමාන්‍යයෙන් වසරක් වන සම්පූර්ණ රක්ෂණ කාල සීමාව සඳහාම එකවර ගෙවිය යුතු තනි ගෙවීමකි.

5. නාමිකයින්/ප්‍රතිලාභීන් නම් කිරීමේ වැදගත්කම

රක්ෂිත වාහනය තනි පුද්ගලයෙකු (තනි අයිතිකරු) සතු නම්, ඔවුන්ගේ අන්තිම කැමති පත්‍රය පැහැදිලිව තිබීම වැදගත් වේ. අයිතිකරුගේ මරණය සිදුවුවහොත්, රක්ෂණ ඔප්පුව යටතේ ඇති යම් ප්‍රතිලාභයක් හෝ නෛතික ආරක්ෂාවක් ඔවුන්ගේ නීත්‍යානුකූල පෞද්ගලික නියෝජිතයන් (දේපළ හිමිකරුවන්) වෙත හිමිවේ.

6. කරුණු සහ තොරතුරු හෙළිදරව් කිරීමේදී රක්ෂණ ඔප්පුකරුගේ වගකීම්

ඔබගේ යෝජනා පත්‍රයේ (Proposal form) සත්‍ය සහ සම්පූර්ණ තොරතුරු සැපයිය යුතුය. විශේෂයෙන්ම ඔබගේ ව්‍යාපාරයේ ස්වභාවය, ප්‍රවාහනය කරන භාණ්ඩ වර්ගය සහ වාහනයේ අපේක්ෂිත භාවිතය පිළිබඳව නිවැරදි තොරතුරු

දැක්විය යුතුය. යම් වෙනස්කමක් සිදුවුවහොත් ඒ පිළිබඳවද අප වෙත දැනුම් දිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වීමෙන් ඔබගේ වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.

7. වන්දි ඉල්ලීමකදී රක්ෂණ ඔප්පුකරුගේ වගකීම්

අනතුරක් හෝ අලාභයක් සිදුවුවහොත්, ඔබ පහත සඳහන් දෑ කළ යුතුය:

- **සුදුසු පූර්වාරක්ෂාවන් ගැනීම:** වැඩිදුර අලාභ හානිවලින් වාහනය ආරක්ෂා කර ගත යුතු අතර එය ධාවනයට සුදුසු තත්ත්වයේ තබා ගත යුතුය.
- **වගකීම බාර නොගන්න:** අපගේ ලිඛිත අවසරයකින් තොරව තෙවැනි පාර්ශවයකට වරද භාරගැනීම, යෝජනා ඉදිරිපත් කිරීම හෝ කිසිදු මුදල් ගෙවීමකට පොරොන්දු වීම නොකළ යුතුය.
- **සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න:** වන්දි ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම තොරතුරු සහ සහයෝගය අප වෙත ලබා දිය යුතුය.

8. වන්දි ඉල්ලීමකදී අනුගමනය කළ යුතු පියවර

1 වන පියවර : වහාම අප වෙත දැනුම් දෙන්න

- යම් අනතුරක්, අලාභයක් හෝ හානියක් සිදු වූ වහාම ෆේර්ෆර්ස්ට් (Fairfirst) ආයතනය වෙත දැනුම් දිය යුතුය.
- සොරකමක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත්, වහාම පොලීසියටද පැමිණිලි කළ යුතුය.

2 වන පියවර : අලුත්වැඩියා කටයුතු ආරම්භ නොකරන්න

- අපගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීමට පෙර කිසිදු අලුත්වැඩියාවක් ආරම්භ කිරීම හෝ අලුත්වැඩියා ඇස්තමේන්තු භාර ගැනීම නොකළ යුතුය.

3 වන පියවර : ලේඛන භාර දෙන්න

- සිදුවීම සිදු වී දින 15 ක් ඇතුළත සම්පූර්ණ කරන ලද වන්දි ඉල්ලුම් පත්‍රය සහ අවශ්‍ය සියලුම ලේඛන අප වෙත භාර දිය යුතුය.

9. පැමිණිලි සහ දුක්ගැනවිලි හැසිරවීම :

පියවර 1 - ෆේර්ෆර්ස්ට් ඉන්ෂුරන්ස් (Fairfirst Insurance) අමතන්න:

 +94 11 2428282 (පෙ.ව. 8:30 සිට ප.ව. 5:00 දක්වා)

 info@fairfirst.lk

ඔබට පවතින ගැටලු ෆේර්ෆර්ස්ට් හි අවදානම් සහ අනුකූලතා (Risk & Compliance) කණ්ඩායම වෙත යොමු කළ හැකිය.

පියවර 2 - බාහිර පාර්ශවයන් වෙත යොමු කිරීම (ගැටලුව විසඳී නොමැති නම්):

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL)

 +94 11 2335167 |  info@ircs.gov.lk |  www.ircs.gov.lk

රක්ෂණ ඔම්බුඩ්ස්මන් (Insurance Ombudsman)

+94 11 2505542 / +94 11 2505041 |

info@insuranceombudsman.lk | www.insuranceombudsman.lk

10. වැඩි විස්තර සඳහා අප අමතන්න (Contact us for more information)

ෆේර්ෆයර්ස් ඉන්ෂුරන්ස් ලිමිටඩ් (Fairfirst Insurance Limited)

ඇක්සස් ටවර්ස් II (14 වන මහල), අංක 278/4, යූනියන් පෙදෙස, කොළඹ 02, ශ්‍රී ලංකාව.

011-2428428 | info@fairfirst.lk | www.fairfirst.lk

11. වෙනත් යම් තොරතුරක් -

- **අයකර ගැනීමේ මුදල (Deductible):** ඔබගේ වාහනයට සිදුවන හානි සඳහා වන යම් වන්දි ඉල්ලීමකදී, පළමු රු. 1,000 ක මුදල හෝ රක්ෂණ ඔප්පු උපලේඛනයේ (Policy Schedule) සඳහන් කර ඇති මුදල ඔබ විසින් දැරිය යුතුය.
- **වන්දි ලබා නොගැනීමේ අතිරේක වාසිය (No Claim Bonus - NCB):** ඔබ මුළු වසර පුරාම කිසිදු වන්දියක් ලබාගෙන නොමැති නම්, රක්ෂණ ඔප්පුව අලුත් කිරීමේදී වාරිකයෙන් වට්ටම් හිමිවිය හැක.
- **විවිධ ආවරණ වර්ග:** මෙම ලේඛනයෙන් පූර්ණ රක්ෂණ ආවරණය (Comprehensive cover) විස්තර කෙරේ. ඔබට හිමිවන්නේ තෙවන පාර්ශව, ගිනි සහ සොරකම් හෝ තෙවන පාර්ශව පමණක් (Third Party Only) වැනි අඩු මට්ටමේ ආවරණයක්ද යන්න ඔබගේ රක්ෂණ ඔප්පු උපලේඛනයේ සඳහන් වේ.
- **අවලංගු කිරීම:** දින 7 ක පූර්ව දැනුම්දීමක් සහිතව ඔබට රක්ෂණ ඔප්පුව අවලංගු කළ හැකි අතර, කිසිදු වන්දි ඉල්ලීමක් කර නොමැති නම් කොටසක් ආපසු ලබා ගැනීමට හිමිකම් ලැබිය හැක. දින 7 ක පූර්ව දැනුම්දීමක් සහිතව අපටද රක්ෂණ ඔප්පුව අවලංගු කළ හැකි අතර, එවිට ඉතිරි කාලයට සමානුපාතිකව මුදල් ආපසු ගෙවනු ලැබේ.

වාණිජ වාහන රක්ෂණ ඔප්පුව සඳහා වන අතිරේක විකල්ප (Optional) ආවරණ:

- **M01 නිරුබදු රහිත වාහන (Duty Free Vehicle):** වන්දි ඉල්ලීමකින් පසු නිරුබදු රහිත වාහනයක අමතර කොටස් ප්‍රතිස්ථාපනය කිරීම ආවරණය කරයි (දේශීය රේගු බදු පිරිවැය හැර).
- **M02 කල්බදු හෝ ලීසිං (Hire Purchase or Leasing):** ණය මුදල සම්පූර්ණයෙන්ම පියවන තෙක්, ලීසිං හෝ කල්බදු යටතේ ඇති රක්ෂිත වාහනය සඳහා වන වන්දි ගෙවීම් සෘජුවම එහි නිත්‍යානුකූල හිමිකරු (ණය ලබාදුන් ආයතනය) වෙත හිමිවන බව සහතික කරයි.
- **M03 සියලුම වන්දි ඉල්ලීම් සඳහා වන අතිරික්තය (All Claims Excess):** රක්ෂණ ඔප්පුව යටතේ කරනු ලබන සෑම වන්දි ඉල්ලීමකදීම රක්ෂිතයා විසින් 'අතිරික්තය' ලෙස හැඳින්වෙන ස්ථාවර මුලික මුදලක් ගෙවිය යුතුය.
- **M06A පුද්ගලික හදිසි අනතුරු ප්‍රතිලාභ (Personal Accident Benefits):** අතිරේක වාරිකයක් සඳහා, වාහනයේ සිදුවන අනතුරක් හේතුවෙන් සිදුවන මරණයක් හෝ නිශ්චිත තුවාල සඳහා නම් කරන ලද පුද්ගලයින්ට මෙහි සඳහන් වන්දි මුදලක් ගෙවනු ලැබේ.

- M07 මගී වගකීම් ඇතුළත් කිරීම i (Passenger Liability Inclusion): මගියෙකුගේ තුවාල වීම් හෝ මරණය වෙනුවෙන් රක්ෂිතයා සතු නීතිමය වගකීම, එක් මගියෙකු සඳහා වන මූලික නිශ්චිත සීමාව දක්වා මෙය ආවරණය කරයි.
- M08 මගී වගකීම් ඇතුළත් කිරීම ii (Passenger Liability Inclusion ii): මෙය මගියෙකු සඳහා වන ඉහළම සීමාවක් සහ එක් අනතුරක් සඳහා වන මුළු සීමාවකට යටත්ව, මගී තුවාල හෝ මරණය වෙනුවෙන් වන නීතිමය වගකීම සඳහා ඉහළ ආවරණ සීමාවන් සපයයි.
- M30 වැඩවර්ජන, කැළඹීම් සහ සිවිල් නොසන්සුන්තාව (Strike, Riot) Civil Commotion – SRCC): මෙම ආවරණය මගින් වැඩවර්ජන, කැළඹීම් සහ සිවිල් නොසන්සුන්තාවන් නිසා වාහනයට සිදුවන හානි සඳහා ආරක්ෂාව සපයන අතර යුද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියා මීට ඇතුළත් නොවේ. SRCC ආවරණය ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) මගින් පවත්වාගෙන යන දේශීය වැඩවර්ජන, කැළඹීම් සහ ත්‍රස්තවාදී අරමුදල හරහා ලබා දෙන අතර, ඒ සඳහා රක්ෂිතයා අදාළ ආවරණය තෝරාගෙන NITF විසින් නියමිත අතිරේක ප්‍රිමියම් මුදල ගෙවිය යුතුය. SRCC ආවරණයට සමාන හෝ අතිරේක වෙනත් කිසිදු ආවරණයක් රක්ෂකයා විසින් ලබා නොදෙයි
- M30T ත්‍රස්තවාදී ආවරණය (Terrorism): අතිරේක ප්‍රිමියම් ගෙවීමක් යටතේ, ත්‍රස්තවාදී ක්‍රියා නිසා වාහනයට සිදුවන සෘජු හානි සඳහා මෙමගින් ආවරණය දීර්ඝ කෙරේ. මෙම ආවරණය ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) මගින් පවත්වාගෙන යන දේශීය වැඩවර්ජන, කැළඹීම් සහ ත්‍රස්තවාදී අරමුදල හරහා ලබා දෙන අතර, රක්ෂිතයා මෙම ආවරණය තෝරාගෙන NITF නියමිත අතිරේක ප්‍රිමියම් මුදල ගෙවීමට යටත් වේ. වෙනත් කිසිදු අතිරේක ආවරණයක් මීට අමතරව ලබා නොදේ.
- M31 සේවක වන්දි ආවරණය (Workmen’s Compensation): රක්ෂිත වාහනය තුළ රාජකාරියේ නිරතව සිටියදී තුවාල ලබන හෝ මියයන සේවකයින් වෙනුවෙන් අයිතිකරු/ප්‍රධානියා වෙත ඵල්ලවන නීතිමය වගකීම් හිමිකම්වලින් ආරක්ෂාව සපයයි.
- M33 වීදුරු බිඳීම් ආවරණය¹ හිමිකම් නොමැති ප්‍රසාද දීමනාවට බලපෑමක් නැත (Glass Breakage - No Claim Bonus Unaffected): ඔබගේ හිමිකම් නොමැති ප්‍රසාද දීමනාව (No Claim Bonus) අහිමි වීමකින් තොරව හෝ සාමාන්‍ය රක්ෂණ ඔප්පු අතිරික්ත මුදල (Excess) ගෙවීමකින් තොරව බිඳී ගිය සුළං ආවරණ වීදුරුව (Windscreen) හෝ ජනේල වීදුරු සඳහා හිමිකම්පෑමට මෙමගින් ඉඩ සලසයි.
- M34 නියමිත ස්වාභාවික ආපදා ආවරණය (Specified Natural Perils Cover): ගංවතුර, සුළි සුළං, භූමිකම්පා සහ නායයෑම් වැනි නියමිත ස්වාභාවික ආපදා නිසා වාහනයට සිදුවන හානි සඳහා ආරක්ෂාව එක් කරයි.
- M36 නියමිත උපාංග/කොටස් ඇතුළත් කිරීමේ ආවරණය (Specified Items Inclusion): අතිරේක ප්‍රිමියම් මුදලක් යටතේ, සාමාන්‍ය ඔප්පුවෙන් බැහැර කර ඇති විශේෂිත උපාංග හෝ අමතර කොටස් සඳහා නැවත රක්ෂණ ආවරණය ලබා දෙයි.
- M80 අහඹු හානි අතිරික්තය (Accidental Damage Excess): වාහනයට සිදුවන අහඹු හානි සඳහා වන සෑම හිමිකම්පෑමකදීම රක්ෂිතයා විසින් ගෙවිය යුතු නියමිත අතිරික්ත මුදලක් (Excess amount) මෙම වගන්තිය මගින් නියම කරයි.
- M82 පැවරීම (Assignment): වාහනය සම්පූර්ණයෙන්ම හානියට පත්වූ අවස්ථාවක (Total loss), වාහනය කෙරෙහි මූල්‍යමය අයිතියක් ඇති නියමිත ණය දෙන්නා/මූල්‍ය ආයතනය වෙත රක්ෂණ වන්දිය ගෙවීමට මෙමගින් උපදෙස් දෙයි.

- M09 ප්‍රවාහනයේ පවතින භාණ්ඩ ආවරණය (Goods in transit): වාහනය පෙරළීමෙන් හෝ අනතුරකට ලක්වීමෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවලට සිදුවන හානි ආවරණය කරයි. නමුත් ගින්නෙන් සිදුවන හානි සහ අධික අවදානම් සහිත සමහර භාණ්ඩ මීට ඇතුළත් නොවේ.
- M09N ප්‍රවාහනයේ පවතින භාණ්ඩ ආවරණය - අනතුරුදායක නොවන (Goods in Transit - NONHAZARDOUS): ප්‍රවාහනයේදී සිදුවන ගැටීම් හෝ පෙරළීම් නිසා සාමාන්‍ය, අනතුරුදායක නොවන භාණ්ඩවලට සිදුවන හානි සඳහා ආවරණය සපයයි. (විදුරු භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ වැනි විශේෂිත බැහැර කිරීම් රැසක් අඩංගු වේ).
- M32 ආධුනික රියදුරු ආවරණය (Learner Driver): නම් කළ ආධුනික රියදුරෙකු වාහනය පදවන අතරතුර ඔප්පුව බලපැවැත්වෙන පරිදි තබයි. නමුත් සිදුවන හිමිකම් පෑම් සඳහා අතිරේක අතිරික්ත මුදලක් (Excess) අය කෙරේ.
- M35 ඇදගෙන යාමේ ගාස්තු (Towing Charges): අනතුරකින් පසු වාහනය ඇදගෙන යාම (Towing) සඳහා රක්ෂණ ඔප්පුවෙන් ගෙවනු ලබන උපරිම මුදල වැඩි කරයි.
- M37 තුන්වන පාර්ශවයේ දේපළ හානි ආවරණය (Third Party Property Damage): අතිරේක ප්‍රියමියම් ගෙවීමක් යටතේ, ඔබගේ වාහනය මගින් අන් අයගේ දේපළවලට සිදුවන හානි සඳහා වන සමස්ත වන්දි සීමාව වැඩි කරයි.
- M38 රියදුරු පුහුණු කිරීමේ ආවරණය (Driving Tuition): වාහනය වෘත්තීය රියදුරු පුහුණුව සඳහා භාවිත කරන අවස්ථාවන් සඳහා ආවරණය දීර්ඝ කරයි (අතිරේක අතිරික්ත ගාස්තුවකට යටත්ව).
- M41 මගී වගකීම් ආවරණය - බස් රථ (Passenger Liability - Omni Buses): මාර්ග බලපත්‍ර සහිත බස් රථවල ගමන් ගන්නා මගීන්ට සිදුවන තුවාල සඳහා පුළුල් වගකීම් ආවරණයක් සපයයි (රියදුරු පළපුරුද්ද සහ වාහනයේ යෝග්‍යතාවය පිළිබඳ තදබල කොන්දේසිවලට යටත්ව).
- M52 කොටස් සොරකම් කිරීමේ ආවරණය (Theft of Parts Extension): වාහනය සොරකම් නොකළද, වාහනයේ ඇති විශේෂිත කොටස් හෝ උපාංග සොරකම් කිරීම මගින් සිදුවන හානිය ආවරණය කරයි.
- M54 එයාර්බෑග් ආවරණය (Airbag Extension): අනතුරකින් පසු ක්‍රියාත්මක වූ (Deployed) එයාර්බෑග් නැවත සවිකිරීම සඳහා සටහන් කර ඇති මුදල් සීමාව දක්වා ගෙවීම් කරයි.
- M79 කුලියට දෙන වාහන ආවරණය (Hire Vehicles Driving): වාහනය කුලියට දෙන අවස්ථාවලදී රක්ෂණය බලපැවැත්වීම සඳහා අවශ්‍ය වන කුලියට ගන්නා තැනැත්තාගේ අත්සන් කළ ප්‍රකාශනයක් ඇතුළු දැඩි කොන්දේසි මින් නියම කෙරේ.

සටහන: බැහැර කිරීම්, කොන්දේසි සහ නියමයන් පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර Fairfirst වාණිජ වාහන රක්ෂණ ඔප්පු ලේඛනය (Fairfirst Commercial Vehicle Insurance Policy document) බලන්න.

****මෙම ලේඛනය සාමාන්‍ය අවබෝධය සඳහා පමණක් සරල ආකෘතියකින් සකස් කර ඇත. කිසියම් පැහැදිලි කිරීමක්, අර්ථ නිරූපණයක් හෝ විෂමතාවක් (විශේෂත්වයක්/පරස්පරයක්) මතු වුවහොත්, නිල ඉංග්‍රීසි රක්ෂණ ඔප්පු පාඨය බලපැවැත්වෙන අතර, සම්පූර්ණ නියමයන්, කොන්දේසි, බැහැර කිරීම් සහ ආවරණ විස්තර සඳහා සැමවිටම එය පරිශීලනය කළ යුතුය.**